

W V D S පුෂ්පකුමාර එ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම)/383/2018 - 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන් හි (ගාස්තු සහ අභියාචනා කාර්යයපටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යයපටිපාටිය -

මෙම අභියාචනා විභාගය 2018.09.18 දින පැවති කොමිෂන් සභා රැස්වීමේ කොටසක් ලෙස පවත්වන ලදී.

සභාපති - මහින්ද ගම්මන්පිල

කොමිෂන් සභා සාමාජික - ජයේෂ්‍ය නීතිඥ එස්. ජී. පුංචිභේවා

කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙලවි තිරුවන්දන්

කොමිෂන් සභා සාමාජික - විනිසුරු රෝහිනී වල්ගම

අධ්‍යක්ෂවරයා - පියතිස්ස රණසිංහ

අභියාචක - W V D S පුෂ්පකුමාර

නොතීසි ලත් පාර්ශව - නම්කළ නිලධාරී, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

පෙනීසිටීම

අභියාචක - W V D S පුෂ්පකුමාර

පොදු අධිකාරිය - N G D S දයානන්ද, නීති නිලධාරී, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය:	2018.03.19
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	2018.03.20
නම්කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය:	2018.04.06
නම්කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	2018.04.23
RTIC කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය:	2018.05.02

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක, 2018.03.19 දින ලිපියක් මගින් පහත සඳහන් තොරතුරු ඉල්ලා සිටින ලදී.

ග්‍රේඩ් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී M D S ඇන්ටනී පෙරේරා යන ය විසින් තම “රාජකාරී නිල මුද්‍රාව” යොදා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම අමාත්‍යාංශය වෙතින් පුද්ගල ආපදා තක්සේරු වටිනාකම් ඉල්ලූ ලිපියේ පිටපතක්.

තොරතුරු නිලධාරී 2018.03.20 දිනැති ලිපියෙන් අභියාචක හට දන්වා සිටියේ ඉල්ලා සිටි තොරතුරු තෙවන පාර්ශවයක් විසින් ඉදිරිපත් කර ඇති තොරතුරක් වන හෙයින්, පොදු අධිකාරිය M D S ඇන්ටනී පෙරේරා මහාතාගෙන් එම තොරතුර අභියාචකට ලබා දීම පිළිබඳව විමසීම් කළ බවත් එම තොරතුරු ලබා දීම M D S ඇන්ටනී පෙරේරා ජනිතේෂ්ප කළ බවයි. ඉන් සැහීමකට පත් නොවූ අභියාචක 2018.04.06 වන දින නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කළේය. මෙම අභියාචනයට 2018.04.23 පිළිතුරු සැපයූ නම්කළ නිලධාරී තොරතුරු පනතේ විධිවිධාන ජනිතේෂ්ප තොරතුරු ලබා දීම ජනිතේෂ්ප කළේය. අභියාචක ඉන්පසුව 2018.05.02 දින කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කළේය.

අභියාචනා අවස්ථාවේ උද්ගත වූ කාරණා:

පොදු අධිකාරිය ජනිතේෂ්ප කර සිටියේ ඉල්ලා සිටි තොරතුරු තෙවන පාර්ශවයකට අදාළ තොරතුරු වන හෙයින් එම තොරතුරු ලබා දීම ජනිතේෂ්ප කළ බවයි.

අභියාචක පවසා සිටියේ තෙවන පාර්ශවයක් වුවද, ගණීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ජනිතේෂ්ප ගණකාධිකාරී M D S ඇන්ටනී පෙරේරා යන ය විසින් තම “රාජකාරී නිල මුද්ධර් යොදා නිකුත් කරන ලද ලිපියක් තව දුරටත් පුද්ගලික ලිපි ගණයට අයත් නොවන බවත්, එය පොදු ලියකියවිල්ලක් වන බවයි.

තෙවන පාර්ශවයක් පුද්ගලික නොවන ලිපියක් ලබා දීම ජනිතේෂ්ප කළද, එම ගණයට අදාළ තොරතුරු හෙළිදරවු කිරීමට නිර්දේශයක් ලබා දීමට කොමිෂන් සභාවට අධිකාරියක් ඇති බවට කොමිෂන් සභාව පවසා සිටියේය.

නියෝගය:

කොමිෂන් සභාවට ආවරණ ලිපියක් සහිතව, අභියාචක ඉල්ලා සිටින ලද ලිපියේ පිටපතක් ඔහුට ලබා දීමට පොදු අධිකාරියට මෙයින් නියෝග කර සිටිමු. මෙම ලිපිය මෙම දිනයේ පටන් සති දෙකක කාලයක් ඇතුළත අභියාචක වෙතට ලබා දීමට කටයුතු කරන බවට පොදු අධිකාරියට මෙයින් දන්වා සිටියි.

අභියාචනය මෙසේ අවසන් කරන ලදී.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ 27(3) වගන්තියේ කොමිෂන් සභා රීතීන් ට (ගාස්තු සහ අභියාචනා කාර්යයපටිපාටිය), අනුව මෙම නියෝගය අභියාචනය පාර්ශවකරුවන් හට ලබා දීමට කටයුතු කරන මෙන් නියෝග කරයි.
